



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

AA2 විභාගය - 2019 ජූලි

යෝජිත උත්තර
(AA21)

උසස් මූල්‍ය ගිණුම්කරණය
(AFA)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මුරුත්තේච්චුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

AA2 විභාගය - 2019 ජූලි
(AA 21) උසස් මූල්‍ය ගිණුම්කරණය
යෝජිත උත්තර

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න (OTQs)
 සියලුම ප්‍රශ්නවලට උත්තර අපේක්ෂිතය.
 (මුළු ලකුණු 20)

A කොටස

01 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

- 1.1 උත්තරය 3, 2,560,000 (ලකුණු 02)
- 1.2 උත්තරය 4, විකුණුම් (ලකුණු 02)
- 1.3 උත්තරය 1 (a) සහ (b) පමණි. (ලකුණු 02)
- 1.4 උත්තරය 4, $2,000,000 - (((2,000,000 - 200,000) \div 5) * 2) = 1,280,000$ (ලකුණු 02)
- 1.5
 - 1. අතිත සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන් ආයතනයට ප්‍රවර්තන බැඳීමක් (තෙතික හෝ සම්මුතික) පවතින විට
 - 2. බැඳීම පියවීම පිණිස ආර්ථික ප්‍රතිලාභවලින් යුත් සම්පත් පිටතට ගලා යාම අවශ්‍ය වීම හව්‍ය වන විටෙක
 - 3. බැඳීමේ ප්‍රමාණයෙහි විශ්වාසදායී ඇස්තමේන්තුවක් කළ හැකි විටෙක(ලකුණු 02)
- 1.6 විකුණුම් පිරිවැය = $(250,000 + 850,000 - 375,000) = 725,000.00$, එමනිසා $(725,000 / 80) * 100$
 විකුණුම් රු. **906,250** (ලකුණු 03)

1.7

	අමීන්	දමීන්	රමීන්
අමීන් හා දමීන් අතර පැරණි ලාභාලාභ බෙදාගැනීමේ අනුපාතය	3/5	2/5	
අමීන්, දමීන්, රමීන් අතර නව ලාභාලාභ අනුපාතය	3/10	3/10	4/10

කැප කළ අනුපාතය	(30-15)/50	(20-15)/50	
	15	5	
	3	1	

∴ අමිත් සහ දමිත් අතර කැප කළ අනුපාතය **15: 5 හෝ 3:1**

(ලකුණු 03)

1.8	ආරම්භක ගෙවිය යුතු ශේෂය	=	රු.	1,220
	නිමවුම් VAT = 367,000.00 * 15%	=	රු.	55,050
	අඩුකලා:			
	යෙදවුම් VAT = (196,000*15%) + (3450/115*15)	=	රු.	(29,850)
	ශුද්ධ ගෙවිය යුතු මුදල	=	රු.	<u>26,420</u>

(ලකුණු 04)

(මුළු ලකුණු 20)

A කොටසෙහි අවසානය

02 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

පරිච්ඡේදය 01 - මූල්‍ය ගිණුම් පාලනයන් ක්‍රියාත්මක කිරීම

සී/ස ආයතන රෙකෝඩ් (පෞද්ගලික) සමාගම
සංශෝධිත ණයගිම් පාලන ගිණුම

ගැනුම් (අධිගණනය)	200,000	ශේෂය ඉ/ගෙ	1,300,540
ණයගැති ලෙජර අතර හිලවී කරන ලද ශේෂය ප/ගෙ	12,700		
	1,087,840		
	1,300,540		1,300,540

(ලකුණු 02)

(b)

ණයගිම් ශේෂ සංශෝධනය

ණයගිමියන්ගේ තනි තනි ලෙජර ගිණුම්වල ශේෂය එකතු කළා: වැරදීම් (හර ශේෂය)	87,000	1,167,640
		87,000
අඩුකළා: ලද වට්ටම්	(112,300)	
මුදල් ගෙවීම්	(54,500)	(166,800)
සංශෝධිත ණයගිමියන්ගේ තනි තනි ලෙජර ගිණුම්වල ශේෂය		1,087,840

(ලකුණු 03)

(මුළු ලකුණු 05)

03 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 03 - හවුල් ව්‍යාපාර සම්බන්ධිත කරුණු

අසංක, තිසංක, ඉසංක හවුල් ව්‍යාපාරයේ
 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 ලාභාලාභ විසර්ජන ගිණුම

		(රු.)	
විසර්ජනයට පෙර ශුද්ධ ලාභය			1,596,000
ප්‍රාග්ධනය මත පොලී	අසංක	(384,000)	
	තිසංක	(252,000)	
	ඉසංක	(108,000)	(744,000)
වැටුප්	අසංක	(144,000)	
	තිසංක	(216,000)	(360,000)
ලාභ කොටස්	අසංක	(196,800)	
	තිසංක	(196,800)	
	ඉසංක	(98,400)	(492,000)
			492,000
			-

(මුළු ලකුණු 05)

04 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම - LKAS 16

විස්තරය	එකතුව (රු.)
ගැනුම් මිල	1,250,000
ප්‍රවාහනය කිරීමේ පිරිවැය	10,000
සවිකිරීමේ පිරිවැය	8,500
පරීක්ෂා කිරීම/නිෂ්පාදිත නියැදියේ පිරිවැය	10,000
එකතුව	1,278,500

(මුළු ලකුණු 05)

05 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 01 - මූල්‍ය ගිණුම් පාලනයන් ක්‍රියාත්මක කිරීම - බැංකු සැසඳුම්

(a)

බැංකු සැසඳුම් ප්‍රකාශනය

මුදල් පාලන ගිණුමට අනුව (මුදල් පොතට) බැංකු ශේෂය	1,493,490
ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්	(18,000)
එකතු කළා: බැංකු ගාස්තු	6,570
මුදල් පාලන ගිණුමෙහි ගැලපීම්වලට පෙර පැවති සත්‍ය බැංකු ශේෂය	1,482,060

(ලකුණු 02)

(b)

2018 දෙසැම්බර් මාසය සඳහා සංශෝධිත මුදල් පාලන ගිණුම

ශේෂය ඉ/ගෙ	1,482,060	බැංකු ගාස්තු	6,570
සෘජු තැන්පතු / බැර	190,000	ශේෂය ප/ගෙ	1,665,490
	1,672,060		1,672,060

(ලකුණු 03)

(මුළු ලකුණු 05)

06 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 05 - ලාභ අරමුණු කර නොගත් සංවිධාන සඳහා ගිණුම්කරණය (දායක මුදල් ගිණුම)

(a)

සාමාජික දායක මුදල් ගිණුම

ශේෂය ඉ/ගෙ	15,000	ශේෂය ඉ/ගෙ (කලින් ලද)	5,000
ආදායම	125,000	මුදල්	112,500
ශේෂය ප/ගෙ	10,000	බොල්ණය	7,500
		ශේෂය ප/ගෙ	25,000
	150,000		150,000

(මුළු ලකුණු 05)

B කොටසෙහි අවසානය

07 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

රිස්කි ඉලෙක්ට්‍රිකල්ස්
2019 මාර්තු 31 දිනට
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

	පිරිවැය	සමුච්චිත ක්ෂය	ධාරණ අගය
ජංගම නොවන වත්කම්			
ඉඩම් හා ගොඩනැගිලි	3,500,000	875,000	2,625,000
මෝටර් රථ (පෙරවැඩ 1)	4,300,000	1,450,000	2,850,000
	7,800,000	2,325,000	5,475,000
ජංගම වත්කම්			
තොග		1,575,000	
වෙළෙඳ ලැබිය යුතු දෑ (පෙරවැඩ 2)	500,000		
අඩුකළා: අඩමාන ණය වෙන් කිරීම (පෙරවැඩ 2)	(10,000)	490,000	
මුදල්		63,500	2,128,500
මුළු වත්කම්			7,603,500
හිමිකම් හා වගකීම්			
ප්‍රාග්ධනය (4,100+1,400)		5,500,000	
ශුද්ධ ලාභය (පෙරවැඩ 3)		1,698,000	
අඩුකළා: ගැනිලි		(470,500)	
මුළු හිමිකම්			6,727,500
ජංගම වගකීම්			
වෙළෙඳ ගෙවිය යුතු දෑ			876,000
මුළු හිමිකම් හා වගකීම්			7,603,500

පෙරවැඩ 1 - මෝටර් රථ
මාර්තු 31 දිනට ශේෂය 2,900
මාරු කළා 1,400
මාර්තු 31 දිනට නව ශේෂය 4,300

වෙළෙඳ ලැබිය යුතු දෑ
මාර්තු 31 දිනට ශේෂය 575
කපා හල (75)
500

ණයගැනි වෙන් කිරීම - $500 * 2\% =$ 10

පෙරවැඩ 3 - ශුද්ධ ලාභය	
ගිණුම් අනුව ශේෂය	1,783
කපා හල ණයගැතියෝ	(75)
ණයගැතියන් සඳහා වෙන් කිරීම/ අඩමාන ණය වෙන් කිරීම	<u>(10)</u>
	<u>1,698</u>

(මුළු ලකුණු 10)

08 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 05 - ලාභ අරමුණු කර නොගත් සංවිධාන සඳහා ගිණුම්කරණය

එකෝ ඩාන්සින් ක්ලබ්
2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ආදායම් වියදම් ගිණුම

		“රු. 000”
ආදායම්		
සාමාජික ගාස්තු (පෙරවැඩ-1)		540
කුලී ආදායම		15
රාත්‍රී නර්තන ප්‍රසංගයෙන් ලද ලාභය (පෙරවැඩ -2)		180
නර්තන පංතියලින් ලද ගාස්තු		1,050
පරිත්‍යාග		180
		1,965
වියදම්		
පරිපාලන (සම්බන්ධීකාරක) ගාස්තු (20 *12)	(240)	
ක්ෂය (2700*5%)	(135)	
නර්තන ආචාර්යවරුන්ට කළ ගෙවීම්	(600)	
විදුලිය සහ ජලය (648+12)	(660)	(1,635)
අතිරික්ත ආදායම		330

(පෙරවැඩ -1)

සාමාජික මුදල් ගිණුම

ශේෂය ඉ/ගෙ	50	මුදල්	525
ආදායම	540	ශේෂය ප/ගෙ	65
	590		590

(පෙරවැඩ -2)

රාත්‍රී නර්තන ආදායම් ගිණුම

ටිකට්පත් අලෙවිය	525	රාත්‍රී නර්තන වියදම්	300
		ප්‍රචාරණය	45
		ලාභය	180
	525		525

(මුළු ලකුණු 10)

09 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 03 - හවුල් ව්‍යාපාර සම්බන්ධිත කරුණු

(a)

සුවිර මෝටර්ස්
හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්

“රු. '000”

	සුනිල්	විනිල්	රනිල්		සුනිල්	විනිල්	රනිල්
කීර්තිනාමය (වැරදීම)	2,000	1,000	-	ශේෂය ඉ/ගෙ	1,500	1,000	500
ජංගම ගිණුම	-	-	306.50	කීර්තිනාමය	1,500	750	750
ශේෂය ප/ගෙ	1,000	750					
ණය ගිණුම	-	-	943.50				
ඉ/ගෙ	3,000	1,750	1,250		3,000	1,750	1,250

(ලකුණු 04)

(b)

සුවිර මෝටර්ස්
හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්

“රු. '000”

	සුනිල්	විනිල්	රනිල්		සුනිල්	විනිල්	රනිල්
ශේෂය ඉ/ගෙ	365	-	350	පොලී	150	100	50
ගැනිලි	-	80	60	ලාභ කොටස	107	53.50	53.50
ශේෂය ප/ගෙ	252	361.50		ප්‍රාග්ධන ගිණුම			306.50
ඉ/ගෙ	617	441.50	410		617	441.50	410

(ලකුණු 06)
(මුළු ලකුණු 10)

C කොටසෙහි අවසානය

10 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

පරිච්ඡේදය 04 - සීමාසහිත සමාගම් සඳහා ගිණුම්කරණය

සී/ස ඩිසයින් මාට් (පෞද්ගලික) සමාගම
2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ලාභාලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය

“රු. 000”

විකුණුම්		46,000
විකුණුම් පිරිවැය		(28,200)
දළ ලාභය		17,800
වියදම්		
බෙදාහැරීමේ වියදම් (පෙරවැඩ 2)	2,600	
පරිපාලන වියදම් (පෙරවැඩ 2)	5,200	
වෙනත් වියදම් (පෙරවැඩ 2)	500	
මූල්‍ය වියදම් (පෙරවැඩ 3)	875	9,175
හඳු පෙර ලාභය		8,625
ආදායම් බදු (පෙරවැඩ 4)		(90)
බදු පසු ලාභය / ශුද්ධ ලාභය		8,535

(ලකුණු 11)

සී/ස ඩිසයින් මාව (පෞද්ගලික) සමාගම
2019 මාර්තු 31 දිනට
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

“රු. 000”

ජංගම නොවන වත්කම්	පිරිවැය	සමුච්චිත ක්ෂය	ධාරණ අගය
යන්ත්‍ර	6,000	(4,800)	1,200
මෝටර් රථ	4,000	(3,000)	1,000
කාර්යාල උපකරණ	2,000	(1,400)	600
	12,000	9,200	2,800
ජංගම වත්කම්			
තොග		10,200	
වෙළෙඳ ලැබිය යුතු දෑ (17,150-430)		16,720	
කලින් කළ ගෙවීම්		70	
මුදල් හා බැංකු		12,690	39,680
මුළු වත්කම්			42,480
හිමිකම් හා වගකීම්			
ප්‍රකාශිත ප්‍රාග්ධනය		10,000	
රඳවාගත් ඉපයීම් (12,550-4,000+8,535)		17,085	27,085
ජංගම නොවන වගකීම්			
15% ණයකර		10,000	10,000
ජංගම වගකීම්			
වෙළෙඳ ගෙවිය යුතු දෑ		4,400	
ගෙවිය යුතු කුලිය		40	
ගෙවිය යුතු පොලී		375	
අනෙකුත් ගෙවිය යුතු දෑ (ගෙවිය යුතු වන්දි / ප්‍රතිපාදනය)		500	
ගෙවිය යුතු ආදායම් බදු (40+50-90) (පෙරවැඩ 4)		80	5,395
මුළු හිමිකම් හා වගකීම්			42,480

පෙරවැඩ

පෙරවැඩ 01 - ක්ෂය

යන්ත්‍ර	=	6,000/5	=	1,200
මෝටර් රථ	=	4,000/4	=	1,000
කාර්යාල උපකරණ	=	2,000/5	=	<u>400</u>
				<u>2,600</u>

පෙරවැඩ 02 – වියදම් විශ්ලේෂණය

	පරිපාලන	බෙදාහැරීම්	වෙනත්
ශේෂපත්‍රය අනුව ශේෂය	3,630	1,600	
කුලිය	40		
රක්ෂණය	(70)		
ක්ෂය	1,600		
වන්දි සඳහා වෙන් කිරීම			500
එකතුව	5,200	2,600	500

පෙරවැඩ 03 – මූල්‍ය වියදම්

ශේෂ පත්‍රය අනුව මූල්‍ය වියදම්	500
ණයකර මත පොලිය	<u>375</u>
(100,000*100*15%*4/12)	<u>875</u>

පෙරවැඩ 04 - ගෙවිය යුතු ආදායම් බදු

මුදල්	50	ශේෂය ඉ/ගෙ	40
ශේෂය ප/ගෙ	80	ලාභාලාභ	90
	130		130

(ලකුණු 14)
(මුළු ලකුණු 25)

D කොටසෙහි අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.

© 2019 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)